

SUPPLEMENT
TO
The Ceylon Government Gazette,
PART III.

FRIDAY, AUGUST 16, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

TAKE notice, that unless within three months from the 2nd day of August, 1901, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein:

Such Special Officer, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

W. E. DAVIDSON,
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Banagala in the Morowak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.

Preliminary plan 26.

Lot.	Name of Land.		Extent.		
			A.	R.	P.
1	Bambarawelketiyehena, Ellagawahena, Okanduhena, Tenna-hena, Beriyehena, &c.	...	212	1	33
2	Bambarawelketiyedeniya	...	1	2	37
12	Annasigaladeniya	...	0	3	20
13	Ellagawadeniya	...	1	0	4
14	Do.	...	0	3	34
15	Panashenamukalana	...	4	2	38
16	Okanduhenedeniya	...	0	2	8
21	Milla-aratuwedeniya	...	0	3	3
25	Ellagawahenedeniya	...	2	1	37
26	Ehalagahawattedeniya	...	0	3	4
			226	1	13

on sheets O $\frac{14}{5,13}$ and O $\frac{14}{4,12}$, and bounded as follows: on the north by the limit of Hinidum patty, the village limit of Dangala (the Wewaladola); on the east by the Bambarawelketiyela, the Wewaladola, Ihalaokanda sold by Crown to C. B. Le Mesurier (T. P. 158,938), Ihalaokandedeniya claimed by Hewatennege Don Lewis and others, Ihalaokandewatta belonging to Hewatennege Don Mathes and others, Kandagedarawatta (*alias*) Ehelagahawatta belonging to Hewatennege Nikulas and others, Wattagawadeniya claimed by Hewatennege Don Mathes and others, the Wewaladola, Beriyekanda sold by Crown to Don Paulis de Silva (T. P. 177,561), the Wewaladola, Okanduhena claimed by Hewatennege Babunhami, Ketalaawatta belonging to Crown, cultivated on Crown permit by Hewatennege Nikulas, Okanduhena claimed by ditto, Okandukumbura Pahalamulla claimed by Don Mathes Senanayaka and others, Okandenedeniya sold by Crown to Jasin Liyanage Don Elias and others (T. P. 163,877), Okanduhena sold by Crown to Sirankolagamage Edris (T. P. 166,716), Okanduhenedola-addarawatta belonging to Crown, cultivated by Hewatennege Babun, the Wewaladola, Pahalamulleokanda belonging to Crown, Pahalamullekumbura sold by Crown to Jasin Liyanage Don Elias (T. P. 166,723), Pahalamulleokanda belonging to Crown, the Wewaladola, Radageokanda sold by Crown to C. B. Le Mesurier (T. P. 158,938); on the south by the Bata-atte-ela; on the west by the limit of Hinidum patty.

NOTE.—The following lot lying within the above-named boundaries is excluded from this notice, and its extent of 4 acres 1 rood and 4 perches is not included in the acreage of 226 acres 1 rood and 13 perches:—

Lot.	Name of Land.		Extent.		
			A.	R.	P.
17	Okandukumbura	...	4	1	4

වලි 1901 ක්ටු අයෙකුස්නා මග 2 වෙති දින පටිස් තුන්මායක් ඇතුළත් මෙහි පැහැදි දැක්වන ඉඩම් වලට නොහැයි ඉන් එකකට කෙශීයෙයි වැනිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්තේම ඒ අය විසින් වලි 1897 නේ නොම්මර 1 කේ ආදුපතන් 28 වෙති වෙන්තියේ ප්‍රකාර යට පත්කරුණු විශාල මහුන්ත්‍රියේවරයායන්හාන්ස්සේයෝ ගාල්ලේකන්සේරුලේදි උන්නායාස්සේයෝ ඉදිරිපිටව ඇතින් පෙන්වීම් එකී ඉවුම්වලට නොහැයි එක් ඇති යම් නොවකාවට කිසි අයිතිවාසිකමක් පෙන්වන සිරින්ට නොයෙදුනෙයි, එකී විශාල මහුන්ත්‍රියේවරයායන්හාන්ස්සේට වලි 1897 නේ නොම්මර 1 කේ ආදුපතනයෙන් යහා වලි 1899 නේ නොම්මර 1 කේ ආදුපතනයෙන් යහා වලි 1901 නේ ආදුපතනයෙන් යහා වලි 1902 නේ ආදුපතනයෙන් යහා වලි 1903 නේ ආදුපතනයෙන් යහා වලි 1904 නේ ආදුපතනයෙන් යහා වලි 1905 නේ ආදුපතනයෙන් යහා වලි 1906 නේ ආදුපතනයෙන් යහා වලි 1907 නේ ආදුපතනයෙන් යහා වලි 1908 නේ ආදුපතනයෙන් යහා වලි 1909 නේ ආදුපතනයෙන් යහා වලි 1910 නේ ආදුපතනයෙන් යහා වලි 1911 නේ ආදුපතනයෙන් යහා වලි 1912 නේ ආදුපතනයෙන් යහා වලි 1913 නේ ආදුපතනයෙන් යහා වලි 1914 නේ ආදුපතනයෙන් යහා වලි 1915 නේ ආදුපතනයෙන් යහා වලි 1916 නේ ආදුපතනයෙන් යහා වලි 1917 නේ ආදුපතනයෙන් යහා වලි 1918 නේ ආදුපතනයෙන් යහා වලි 1919 නේ ආදුපතනයෙන් යහා වලි 1920 නේ ආදුපතනයෙන් යහා වලි 1921 නේ ආදුපතනයෙන් යහා වලි 1922 නේ ආදුපතනයෙන් යහා වලි 1923 නේ ආදුපතනයෙන් යහා වලි 1924 නේ ආදුපතනයෙන් යහා වලි 1925 නේ ආදුපතනයෙන් යහා වලි 1926 නේ ආදුපතනයෙන් යහා වලි 1927 නේ ආදුපතනයෙන් යහා වලි 1928 නේ ආදුපතනයෙන් යහා වලි 1929 නේ ආදුපතනයෙන් යහා වලි 1930 නේ ආදුපතනයෙන් යහා වලි 1931 නේ ආදුපතනයෙන් යහා වලි 1932 නේ ආදුපතනයෙන් යහා වලි 1933 නේ ආදුපතනයෙන් යහා වලි 1934 නේ ආදුපතනයෙන් යහා වලි 1935 නේ ආදුපතනයෙන් යහා වලි 1936 නේ ආදුපතනයෙන් යහා වලි 1937 නේ ආදුපතනයෙන් යහා වලි 1938 නේ ආදුපතනයෙන් යහා වලි 1939 නේ ආදුපතනයෙන් යහා වලි 1940 නේ ආදුපතනයෙන් යහා වලි 1941 නේ ආදුපතනයෙන් යහා වලි 1942 නේ ආදුපතනයෙන් යහා වලි 1943 නේ ආදුපතනයෙන් යහා වලි 1944 නේ ආදුපතනයෙන් යහා වලි 1945 නේ ආදුපතනයෙන් යහා වලි 1946 නේ ආදුපතනයෙන් යහා වලි 1947 නේ ආදුපතනයෙන් යහා වලි 1948 නේ ආදුපතනයෙන් යහා වලි 1949 නේ ආදුපතනයෙන් යහා වලි 1950 නේ ආදුපතනයෙන් යහා වලි 1951 නේ ආදුපතනයෙන් යහා වලි 1952 නේ ආදුපතනයෙන් යහා වලි 1953 නේ ආදුපතනයෙන් යහා වලි 1954 නේ ආදුපතනයෙන් යහා වලි 1955 නේ ආදුපතනයෙන් යහා වලි 1956 නේ ආදුපතනයෙන් යහා වලි 1957 නේ ආදුපතනයෙන් යහා වලි 1958 නේ ආදුපතනයෙන් යහා වලි 1959 නේ ආදුපතනයෙන් යහා වලි 1960 නේ ආදුපතනයෙන් යහා වලි 1961 නේ ආදුපතනයෙන් යහා වලි 1962 නේ ආදුපතනයෙන් යහා වලි 1963 නේ ආදුපතනයෙන් යහා වලි 1964 නේ ආදුපතනයෙන් යහා වලි 1965 නේ ආදුපතනයෙන් යහා වලි 1966 නේ ආදුපතනයෙන් යහා වලි 1967 නේ ආදුපතනයෙන් යහා වලි 1968 නේ ආදුපතනයෙන් යහා වලි 1969 නේ ආදුපතනයෙන් යහා වලි 1970 නේ ආදුපතනයෙන් යහා වලි 1971 නේ ආදුපතනයෙන් යහා වලි 1972 නේ ආදුපතනයෙන් යහා වලි 1973 නේ ආදුපතනයෙන් යහා වලි 1974 නේ ආදුපතනයෙන් යහා වලි 1975 නේ ආදුපතනයෙන් යහා වලි 1976 නේ ආදුපතනයෙන් යහා වලි 1977 නේ ආදුපතනයෙන් යහා වලි 1978 නේ ආදුපතනයෙන් යහා වලි 1979 නේ ආදුපතනයෙන් යහා වලි 1980 නේ ආදුපතනයෙන් යහා වලි 1981 නේ ආදුපතනයෙන් යහා වලි 1982 නේ ආදුපතනයෙන් යහා වලි 1983 නේ ආදුපතනයෙන් යහා වලි 1984 නේ ආදුපතනයෙන් යහා වලි 1985 නේ ආදුපතනයෙන් යහා වලි 1986 නේ ආදුපතනයෙන් යහා වලි 1987 නේ ආදුපතනයෙන් යහා වලි 1988 නේ ආදුපතනයෙන් යහා වලි 1989 නේ ආදුපතනයෙන් යහා වලි 1990 නේ ආදුපතනයෙන් යහා වලි 1991 නේ ආදුපතනයෙන් යහා වලි 1992 නේ ආදුපතනයෙන් යහා වලි 1993 නේ ආදුපතනයෙන් යහා වලි 1994 නේ ආදුපතනයෙන් යහා වලි 1995 නේ ආදුපතනයෙන් යහා වලි 1996 නේ ආදුපතනයෙන් යහා වලි 1997 නේ ආදුපතනයෙන් යහා වලි 1998 නේ ආදුපතනයෙන් යහා වලි 1999 නේ ආදුපතනයෙන් යහා වලි 2000 නේ ආදුපතනයෙන් යහා වලි 2001 නේ ආදුපතනයෙන් යහා වලි 2002 නේ ආදුපතනයෙන් යහා වලි 2003 නේ ආදුපතනයෙන් යහා වලි 2004 නේ ආදුපතනයෙන් යහා වලි 2005 නේ ආදුපතනයෙන් යහා වලි 2006 නේ ආදුපතනයෙන් යහා වලි 2007 නේ ආදුපතනයෙන් යහා වලි 2008 නේ ආදුපතනයෙන් යහා වලි 2009 නේ ආදුපතනයෙන් යහා වලි 2010 නේ ආදුපතනයෙන් යහා වලි 2011 නේ ආදුපතනයෙන් යහා වලි 2012 නේ ආදුපතනයෙන් යහා වලි 2013 නේ ආදුපතනයෙන් යහා වලි 2014 නේ ආදුපතනයෙන් යහා වලි 2015 නේ ආදුපතනයෙන් යහා වලි 2016 නේ ආදුපතනයෙන් යහා වලි 2017 නේ ආදුපතනයෙන් යහා වලි 2018 නේ ආදුපතනයෙන් යහා වලි 2019 නේ ආදුපතනයෙන් යහා වලි 2020 නේ ආදුපතනයෙන් යහා වලි 2021 නේ ආදුපතනයෙන් යහා වලි 2022 නේ ආදුපතනයෙන් යහා වලි 2023 නේ ආදුපතනයෙන් යහා වලි 2024 නේ ආදුපතනයෙන් යහා වලි 2025 නේ ආදුපතනයෙන් යහා වලි 2026 නේ ආදුපතනයෙන් යහා වලි 2027 නේ ආදුපතනයෙන් යහා වලි 2028 නේ ආදුපතනයෙන් යහා වලි 2029 නේ ආදුපතනයෙන් යහා වලි 2030 නේ ආදුපතනයෙන් යහා වලි 2031 නේ ආදුපතනයෙන් යහා වලි 2032 නේ ආදුපතනයෙන් යහා වලි 2033 නේ ආදුපතනයෙන් යහා වලි 2034 නේ ආදුපතනයෙන් යහා වලි 2035 නේ ආදුපතනයෙන් යහා වලි 2036 නේ ආදුපතනයෙන් යහා වලි 2037 නේ ආදුපතනයෙන් යහා වලි 2038 නේ ආදුපතනයෙන් යහා වලි 2039 නේ ආදුපතනයෙන් යහා වලි 2040 නේ ආදුපතනයෙන් යහා වලි 2041 නේ ආදුපතනයෙන් යහා වලි 2042 නේ ආදුපතනයෙන් යහා වලි 2043 නේ ආදුපතනයෙන් යහා වලි 2044 නේ ආදුපතනයෙන් යහා වලි 2045 නේ ආදුපතනයෙන් යහා වලි 2046 නේ ආදුපතනයෙන් යහා වලි 2047 නේ ආදුපතනයෙන් යහා වලි 2048 නේ ආදුපතනයෙන් යහා වලි 2049 නේ ආදුපතනයෙන් යහා වලි 2050 නේ ආදුපතනයෙන් යහා වලි 2051 නේ ආදුපතනයෙන් යහා වලි 2052 නේ ආදුපතනයෙන් යහා වලි 2053 නේ ආදුපතනයෙන් යහා වලි 2054 නේ ආදුපතනයෙන් යහා වලි 2055 නේ ආදුපතනයෙන් යහා වලි 2056 නේ ආදුපතනයෙන් යහා වලි 2057 නේ ආදුපතනයෙන් යහා වලි 2058 නේ ආදුපතනයෙන් යහා වලි 2059 නේ ආදුපතනයෙන් යහා වලි 2060 නේ ආදුපතනයෙන් යහා වලි 2061 නේ ආදුපතනයෙන් යහා වලි 2062 නේ ආදුපතනයෙන් යහා වලි 2063 නේ ආදුපතනයෙන් යහා වලි 2064 නේ ආදුපතනයෙන් යහා වලි 2065 නේ ආදුපතනයෙන් යහා වලි 2066 නේ ආදුපතනයෙන් යහා වලි 2067 නේ ආදුපතනයෙන් යහා වලි 2068 නේ ආදුපතනයෙන් යහා වලි 2069 නේ ආදුපතනයෙන් යහා වලි 2070 නේ ආදුපතනයෙන් යහා වලි 2071 නේ ආදුපතනයෙන් යහා වලි 2072 නේ ආදුපතනයෙන් යහා වලි 2073 නේ ආදුපතනයෙන් යහා වලි 2074 නේ ආදුපතනයෙන් යහා වලි 2075 නේ ආදුපතනයෙන් යහා වලි 2076 නේ ආදුපතනයෙන් යහා වලි 2077 නේ ආදුපතනයෙන් යහා වලි 2078 නේ ආදුපතනයෙන් යහා වලි 2079 නේ ආදුපතනයෙන් යහා වලි 2080 නේ ආදුපතනයෙන් යහා වලි 2081 නේ ආදුපතනයෙන් යහා වලි 2082 නේ ආදුපතනයෙන් යහා වලි 2083 නේ ආදුපතනයෙන් යහා වලි 2084 නේ ආදුපතනයෙන් යහා වලි 2085 නේ ආදුපතනයෙන් යහා වලි 2086 නේ ආදුපතනයෙන් යහා වලි 2087 නේ ආදුපතනයෙන් යහා වලි 2088 නේ ආදුපතනයෙන් යහා වලි 2089 නේ ආදුපතනයෙන් යහා වලි 2090 නේ ආදුපතනයෙන් යහා වලි 2091 නේ ආදුපතනයෙන් යහා වලි 2092 නේ ආදුපතනයෙන් යහා වලි 2093 නේ ආදුපතනයෙන් යහා වලි 2094 නේ ආදුපතනයෙන් යහා වලි 2095 නේ ආදුපතනයෙන් යහා වලි 2096 නේ ආදුපතනයෙන් යහා වලි 2097 නේ ආදුපතනයෙන් යහා වලි 2098 නේ ආදුපතනයෙන් යහා වලි 2099 නේ ආදුපතනයෙන් යහා වලි 2100 නේ ආදුපතනයෙන් යහා වලි 2101 නේ ආදුපතනයෙන් යහා වලි 2102 නේ ආදුපතනයෙන් යහා වලි 2103 නේ ආදුපතනයෙන් යහා වලි 2104 නේ ආදුපතනයෙන් යහා වලි 2105 නේ ආදුපතනයෙන් යහා වලි 2106 නේ ආදුපතනයෙන් යහා වලි 2107 නේ ආ

ඉඩම්වල නොරහුරු.

දකුණු පලු හට අයිති මානර දිස්ත්‍රික්ස් හේ මොරවක්සේරල් බාහුගල යන ගම පිශීවා සිබෙන මෙට අමුණාපු සහයික සිනියම්වල පෙනීයන මෙහි පහත දැන්වන තිමිකවලි, එනම් :—

I.

සිනියම් 26.

$O \frac{14}{5, 13}$ සහ $O \frac{14}{4, 12}$ සිනියම්පත්‍රවල අඩංගු :—

තිමිකවලිය.

ඉඩම් කම්.

තිමිකරම.

අ. රු. ප.

1	...	බඹරවැල්කැටියේසේන, ඇල්ලුගාචාසේන, මිකුදයේන, තැන්සේසේන, විරියාසේන සහ තවත් සේස්ද	...	212	1	33
2	...	බඹරවැල්කැටියේදෙනිය	...	1	2	7
12	...	අන්තාසිගලදෙනිය	...	0	3	20
13	...	ඇල්ලුගාචාදෙනිය	...	1	0	4
14	...	ලීම්	...	0	3	34
15	...	පනස්සේඛේමුකලාක	...	4	2	33
16	...	මිකුදයේදෙනිය	...	0	2	8
21	...	මිල්පාරව්වේදෙනිය	...	0	3	3
25	...	ඇල්ලුගාචාසේදෙනිය	...	2	1	37
26	...	ඇල්ලුගාචාවත්සේදෙනිය	...	0	3	4
						226 1 13

මෙට මාසිම්—දූහුරට සිනියම්පත්‍රවෙ මායිමද, දැන්ගල ගම්මුම්ද (වැවලදෙල); නැගෙනුරට බඹරවැල්කැටියේ ඇල්ලද, වැවල දෙලද, ආණ්ඩුව විසින් සි. ඩී. ලෝම්පර්ටට විකුත්තා ඉහළ මිකුදයාද (T. P. 158, 938) හේවාතැන්නෙනෙයේ දෙන් එවෑස් සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන ඉහළ මිකුදයාදෙනියද, සේවාතැන්නෙනෙයේ දෙන් මෙහස් සහ තවත් අයවල්යට අයිති ඉහළම් තිමිකාවදෙයි. සේවාතැන්නෙනෙයේ දෙන් එකුලුස්ට සහ තවත් අයවල්යට අයිති කැඳුගෙදරවත්න නොහැයේ. ඇල්ලුගාචාවත්තද, සේවාතැන්නෙනෙයේ දෙන් මෙහස් සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන වත්තයාව, දෙනියද, වැවල දෙලද, ආණ්ඩුව විසින් දෙන් පවුලිස් සි. සිල්වාට විකුත්තා පිරියේ මිකුදයාද (T. P. 177, 561), වැවල දෙලද, සේවාතැන්නෙනෙයේ බඩුත්තාම විසින් අයිතිවාසිකම් කියන මිකුදයාද, සේවාතැන්නෙනෙයේ බිංඩුලුස් විසින් අවසරපට එලිකරපු රජයන්තක කුට්කාලුවන්කද එම අය විසින් අයිතිවාසිකම් කියන මිකුදයාදයේ, දෙන් මෙහස් සේන්තානාකක පහ තවත් අයවල් එලිකරපු අයිතිවාසිකම් කියන මිකුදකුමුරුරේ පහලුලුලද, ආණ්ඩුව විසින් එසිස්ලියායෙන් දෙන් එලියස්ට සහ තවත් අයවල්යට විකුත්තා මිකුදයාදෙනියද (T. P. 163, 377), ආණ්ඩුව විසින් සිරයාකොලුගමයේ එවෑස්ට විකුත්තා මිකුදයාදෙනියද (T. P. 166, 716), සේවාතැන්නෙනෙයේ බඩුත්තා විසින් විසින් එලිකරපු රජය සහනක මිකුදයාදෙනියේ දෙනුප්පදරුවන්තද, වැවල දෙලද, රජයන්තක පහලුලුල්ලේ මිකුදයාද, ආණ්ඩුව විසින් එසින්ලුදනයේ දෙන් එලියස්ට විකුත්තා පහලුලුල්ලේ මිකුදයාද (T. P. 166, 723), රජයන්තක පහලුලුල්ලේ මිකුදයාද, වැවල දෙලද, ආණ්ඩුව විසින් සි. ඩී. ලෝම්පර්ට මහන්ත්‍යාව විකුත්තා රදු මිකුදයාද (T. P. 158, 938); දකුණට පිටියේසේන ඇල්ල; බඩුත්තා පිටියේසේන මායිමද.

[දූහුරකි ඉඩම්වලට මැදිහු මෙහි පහත සඳහන්යේවන බිමිකවලිය මේ දැන්වීමෙන් අන්දුරිය වහන් එකුණු තිමිකරම වන අක්කර 4කුන් රැඩි කුතු පරිවහ් 4 දැන්වන් අක්කර 226කුන් රැඩි 1කුතු පරිවහ් 13 තිමිකරමේ අඩංගු නොවෙන විගණ මෙහින් දැන්ගත පුහුණි.]

තිමිකවලිය.

ඉඩම් කම්.

තිමිකරම.

අ. රු. ප.

17	...	මිකුදකුමුරු	...	4	1	4
----	-----	-------------	-----	---	---	---

இவ்வறிவිத்தவිன் தேதியாக 1901 ம் டிசம்பர் 22 ம் தேதியிலிருஞ்சு முன்று மாசத்திற் குள்ளாக இரண் கீழ் விவரித்திருக்கும் காணிகளை அல்லது அக்காணிகளை வெற்றறையும் குறித்த உரித்தப்பேச வேர்கள் யாருமிருந்தால், அவர்கள் 1897 ம் டிசம்பர் 22 ம் பிரிவின்படி ஏற்ப உத்திய குறிப்பான உத்தியோகல்கள் முன்பாக காலி அவரது கந்தோளை தெரிப்பட்டு மேற்படி காணிகளை அல்லது அவற்றி வெதையும் குறித்த யாதும் உரிமை அல்லது உடங்க காண்பியாகிறுந்தால், மேற்கொள்ளிய குறித்த உத்தியோகன்தராக தமிழ் 1899 ம் டிசம்பர் 22 ம் டிசம்பர் 226கුන් முன்து மூத்த மூலமாய் சொல்லப்பட்டத் காணிகளுக்கு உரித்தானி வெளிப்படாவிட்ட முடிக்குரிய ஆணமென்று வெளியரங்கப்படுத்தவார்.

டவுனிவ. இ. டேவிட்ஸன்,
குறிப்பான உத்தியோகன்தர்.

சொல்லப்பட்ட காணிகளின் விவரம்.

தன் மாகாணத்தின் மாத்தாற டிகிரிக்கில் மொத்தக்கோரளையச்சேர்க்க பரானகளை என்னும் கிரா மத்தியாள் இதன் கீழ் சொல்லப்படும் அண்டுகள், அதாவது இத்தோட்டினாத்துக் குறிக்கப்படும் உறுதிப்படுத்திய டாப்பில் விவரிக்கப்பட்டிருக்கின்றன.

I.

$O \frac{14}{5, 13}$ ம், $O \frac{14}{4, 12}$ அனாக்கடதாசிகள்

பின்ன் இலக்கம் 26.


தண்டி.	காணியினது பெயர்.	விசாலம்.
		ச. ரூ. ப.
1 ...	பம்பறவல்கெட்டியேகேன, எல்லகாவாகேன, ஒக்குகேன, தென்னேகேன, பிரியேகேன, இன்னும் சிலதுகளும் ...	212 1 33
2 ...	பம்பறவல்கெட்டியேதனிய ...	1 2 37
12 ...	அன்னுசிகலதெனிய ...	0 3 20
13 ...	எல்லகாவாதெனிய ...	1 0 4
14 ...	இடு ...	0 3 34
15 ...	பன்கேநேருகளான ...	4 2 33
16 ...	ஒகன்துகேனதெனிய ...	0 2 8
21 ...	மில்லதூர்டுவெதெனிய ...	0 3 3
25 ...	எல்லகாவாகேனதெனிய ...	2 1 37
26 ...	எய்காவத்தேதெனிய ...	0 3 4
		226 1 13

எல்லை, வடக்கு-இனி தமிழ்பத்துவுடைய எல்லை (வேவல்தொல); சிறக்கு-பம்பற வெல்லகெட்டியேஸல, வேவல்தொல, சி. பி. வெமர்க்குரியர்க்கு அரசாட்சியாரால விற்கப்பட்டிருக்கும் எயலாகன்த (T. P. 158,938), கேவாதன்னேகே தொன் உவங்கம் சிலபேர்களும் உரித்துபேசும் எயலாகன்தேதெனிய, கேவாதன்னேகே தொன் மத்தெக்கம் சிலபேர்களுக்குமுடைய எயலாகன்தேவத்த, கேவாதன்னேகே நிகுளகம் சிலபேர்களுக்குமுடைய கன்தேதெதைவத்த அல்லது எயகாவத்த, கேவாதன்னேகே தொன் மத்தெக்கம் சிலபேர்களும் உரித்துபேசும் வத்தகாவாதெனிய, வேவல்தொல, தொன் பவளின் த சிளவாவுக்கு அரசாட்சியாரால விற்கப்பட்டிருக்கும் பிரியேதென்த (T. P. 177,561), வேவல்தொல, கேவாதன்னேகே படுன்காமி உரித்துபேசும் ஓகன்துகேன, அரசாட்சியின் உத்தரவால் கேவாதன்னேகே நிகுலன் பம்ர்செய்யும் அரசாட்சிக்குள்ள கெட்டகாலவத்த, மேற்சொல்லியவன் உரித்துபேசும் ஓகன்துகேன, தொன் மத்தெக்க ஸேஞ்சுனுயக்கும் சிலபேர்களும் உரித்துபேசும் ஓகன்துகும்புரே பாலமுள்ள, ஜாசின் வியன்கே தொன் எலியகம் சிலபேர்களுக்கும் அரசாட்சியாரால விற்கப்பட்டிருக்கும் ஓகன்தேதெனிய (T. P. 163,377), சிறங்கொலகமகே ஏதிரிச்கு அரசாட்சியாரால விற்கப்பட்டிருக்கும் ஓகன்தேகேன (T. P. 166,716), கேவாதன்னேகே படுன் பம்ர்செய்யும் அரசாட்சிக்குள்ள ஓகன்துகேனேதொல அத்தறவத்த, வேவல்தொல, அரசாட்சிக்குள்ள பாலமுள்ளேஞ்சு, ஜாசின் வியன்கே தொன் எனியளக்கு அரசாட்சியாரால விற்கப்பட்டிருக்கும் பாலமுள்ளேகும்புர (T. P. 166,723), அரசாட்சிக்குள்ள பாலமுள்ளேஞ்சு, வேவல்தொல, சி. பி. வெமர்க்குரியர்க்கு அரசாட்சியாரால விற்கப்பட்டிருக்கும் நதா கேஞ்சன்த (T. P. 158,935); தெற்கு-வட்டாத்தே இயல; மேற்கு; இனிதமிழ்பத்துவுடைய எல்லை.

[குறிப்பு—சொல்லிய எலக்காக்குள்ளதாய் இதன் கீழ் சொல்லப்படும் துண்டு இந்த அறிக்கையிலிருந்து விலக்கனது. அது அளவு 4 சக்கர் 1 ரூப் 4 பர்சல் மேற்கொல்லிய 226 சக்கர் 1 ரூப் 13 பர்சல் அளவிப்பு அட்படுத்தவில்லை]:—

தண்டி.	காணியினது பெயர்.	விசாலம்.
		ச. ரூ. ப.
17 ...	ஓகன்துகும்புர	... 4 1 4

[For Tracing see page 4.]



Scale of 16 Chains to an Inch.

Preliminary plan 26.

Situation : Banagala village in Palle pattu of Morowak korale.

Lot.	Name of Land.		Extent.		
			A.	R.	P.
1	Bambarawelketylaha, Ellegawahena, Okanduhena, Tennahena, Beriahena, &c.	...	212	1	33
2	Bambarawelketiadieniya	...	1	2	37
12	Annasigaladeniya	...	0	3	20
13	Ellagawadeniya	...	1	0	4
14	Do.	...	0	3	34
16	Okanduhenadeniya	...	0	2	8
21	Milla-aratuadeniya	...	0	3	3
25	Ellegawahenadeniya	...	2	1	37
15	Panashenamukalana	...	4	2	33
26	Ehelagahawattadeniya	...	0	3	4
			<u>226</u>	<u>1</u>	<u>13</u>
17	Okandukumbura	<i>Lot excluded.</i>	...	4	1
			4	1	4

Sheets O $\frac{14}{5, 13}$ and O $\frac{14}{4, 12}$

Surveyor-General's Office,
Colombo, November 30, 1900.

720

S. J. C. MORE,
for Surveyor-General.

Description of Boundaries of the Block comprising Lots Nos. 1, 2, 12, 13, 14, 16, 21, 25.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Wewaladola	13	Okandukumburapahalamulla
2	—	14	Okandedeniya
3	Stream	15	Okandehena
4	Ehelaokanda	16	Okanduhenadola-addarawatta
5	Do.	17	Amnhagedarawatta Pahala- mulla
6	Ehelaokandadeniya	18	Pahalamullekumbura
7	—	19	Rodageokanda
8	Wattagawadeniya	20	Bata-atta-ela
9	Beriyeokanda	21	—
10	Okanduhena	22	Panashenadeniya or Mahawila- deniya
11	Ketakalawatta		
12	Okanduhena		

III

Preliminary plan 26.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
71	Andawilamodaradeniyan	...	0	3 1
72	Hikgahahena	...	7	2 4
			8	1 5

on sheet O $\frac{14}{5, 13}$, and bounded as follows : on the north by Oruwakewalahena claimed by Don Teadoras Samaraswikkrama, Oruwakewalagawattaya claimed by ditto, Kerambewatta belonging to Don Mathes Senanayaka; on the east by Hikgahahena sold by Crown to J. E. Don Elias and another (T. P. 166,741), Hikgahahena claimed by ditto ; on the south by Andawila-deniya sold by Crown to J. L. Don Elias and others (T. P. 153,827), Andawila belonging to Don Mathes Senanayaka and others ; on the west by the Andawiladola.

ପିଲାମ 26.

O $\frac{14}{5, 13}$ සිංහම්පනුයට අඩංගු :—

விதிக்குறியை.	ஒத்துப்போக்கு நாம்.	விதிநிறை.
71	அடிவில்லை	0 3 1
72	கீல்க்குக்கண்ணு	7 2 4
		8 1 5


தலைகிட்டு—முழுரு தேவீ விவரங்கள் சுமரிவிதம் விசின் அசிவில்,கிக்கும் கியன ஏரவுகூவுக்கு கெட்டு, அதை விசின் அசிவில்,கிக்கும் கியன ஏரவுகூவுக்கு வருவதோடு, வந்தது, தேவீ மதைச் சேவை,யகுப் பூசை கூரவே வசூல்தான்; கூரைஞருரு அணுவு விசின் பேர். தேவீ தலைகூச்சு சுக தவதீ அயை கூபு விகுபுபு சூக்குக கேட்டு, (T. P. 166,741) அது அயவுல் விசின் அசிவில்,கிக்கும் கியன கிருக்குக கேட்டு; எனுவது அணுவு விசின் பேர். ஆகூ. தேவீ தலைகூச்சு சுக தவதீ அயவுல்தான் விகுபுபு அடுவில் தெரியும், (T. P. 153,827) தேவீ மதைச் சேவை,யகுப் பூசை சுக தவதீ அயவுல்தான் விகுபுபு அடுவில் தெரியும்; செய்வாறுரு அடுவில் தேவீ.

O $\frac{14}{5, 13}$ ம் அளவுக் கடதாசியில்.

பிளரன் இலக்கம் 26.

தாண்டு.	காணியினது பெயர்.	விசாலம்.
71	ஆங்காவிலமோதற்தெனிய	0 3 1
72	உறிக்காகேன	7 2 4
		8 1 5

எல்லை, வடக்கு-தொன் தியதோரிஸ் ஸமறவிக்கறம் உரித்துப்பேசும் ஆறுவாகேவலகேன, மேற்சொல் வியவன் உரித்துப்பேசும் ஆறுவாகேவலகாவாவுத்த, தொன் மத்தெண் ஸெனுனுயக்குடைய கெறம்பேவுத்த ; கிழக்கு-ஜே. இ. தொன் எல்லைகும் இன்னெனுவருக்கும் அரசாட்சியாரால் விற்கப்பட்டிருக்கும் உரிக்காகேன (T. P. 166,741), மேற்சொலலியுவர்களும் உரித்துப்பேசும் உரிக்காகேன; தற்கு-ஜே. எ. தொன் எல்லைகும் சில பேர்களுக்கும் அரசாட்சியாரால் விற்கப்பட்டிருக்கும் ஆங்தாவிலதெனிய (T. P. 153,827), தொன் மத்தெண் ஸெனுனுயக்கும் சிலபேர்களுக்குழுடைய ஆங்தாவில; மேற்கு-ஆங்தாவிலதொல.



Scale of 8 Chains to an Inch.

Preliminary plan 26.

Situation : Banagala village in Palle pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.		
		A. R. P.	0 3 1	7 2 4
71 ...	Andawilamodaradeniya
72 ...	Hikgahahena
			8 1 5	

Surveyor-General's Office,
Colombo, November 30, 1900.Sheet O $\frac{14}{5, 13}$ S. J. C. MORE,
for Surveyor-General.

III.

Preliminary plan 26.

Lot.	Name of Land.	Extent.	
		A. R. P.	1 0 28
80 ...	Hikgahahenadeniya

on sheet O $\frac{14}{5, 13}$, and bounded as follows : on the north by the Radadola; on the east by Wattagawadeniya claimed by M. Wattuhami; on the south by Hikgahahena sold by Crown to J. L. Don Elias and another (T. P. 166,741); on the west by Hikgahahena claimed by J. L. Don Elias and others, Hikgahahena sold by Crown to C. B. Le Mesurier (T. P. 158,940).

සිනියම 26.

0 $\frac{14}{5, 13}$ සිනියම්පතුවේ අඩංගු :—

බලිතරම.

අ. රු. ප.
1 0 28

විමකවිය.

ඉඩමේ තම.

80 ... හික්ගහනසේ දෙනිය ...

මිට මායිම්—ලුණුරට රදුදෙලද ; නැගෙන්තුරට ඇම්. වත්තුහාම් විසින් අයිතිව, විකම් කියන වන්තිවා දෙනියද ; දකුණු ආණුව විසින් පේ. ඇල්. දෙන් එලියස්ට සහ තවත් අයෙකුට විකුප හික්ගහනසේ දෙනිය (T. P. 166,741); බජ්කුරට පේ. ඇල්. දෙන් එලියස් සහ තවත් අයවලි විසින් අයිතිව, විකම් න්‍යාය හික්ගහනසේ දෙනිය, ආණුව විසින් සි. ඩී. උම්පරට විකුප හික්ගහනසේ දෙනිය (T. P. 158,940).

0 $\frac{14}{5, 13}$ ම අලැංක කුතාසියිල

පිළාණ තිළකම 26.

විසාලම.

අ. රු. ප.


ජාතියින්ත පෙයර්.

80 ... රහිකාකෙනොතෙනිය ...

... 1 0 28

ජාතියින්ත පෙයර්, වැත්කු-රතාතොල ; මූකු-ස්ම. වත්තාසාම් රිත්තපෙසම වැට්කාවපෙනිය ; තෙත්කු-ස්ම. තොන් නොයාකුම මිශ්චාරුවනුවත්කුම අරාසා-සියාරාල ම්‍රිත්කප්පත්තුරුකුම ඉකාකො

(T. P. 166,741); மேற்கூரை எல். தொன் எவியசும் சிலபேர்களும் உரித்தபேசும் இக்காகேன, டி. பி. வெமர் குரியருக்கு அரசாட்சியாவ விற்கப்பட்டிருக்கும் இக்காகேன (T. P. 158,940).



Scale of 8 Chains to an Inch.

Preliminary plan 26.

Situation : Banagala village in Palle pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.
				A. R. P.
80	Hikgahahenadeniya	1 0 28
Sheet O $\frac{14}{5 \ 13}$				

**Surveyor-General's Office,
Colombo, November 30, 1900.**

S. J. C. MORE,
for Surveyor-General.

IV.

Preliminary plan 26.

Lot.	Name of Land.	Extent. A. R. P.
9 ...	Bemmarodella	0.218

on sheet O $\frac{14}{4, 12}$, and bounded as follows: on the north by Bemmagawadeniya sold by Crown to J. L. Don Elias (T.P. 166,740), on the east by Bemmagawadeniya claimed by Hewatennege Don Endris and others, on the south by Bemmagawadeniya claimed by Hewatennege Don Endris and others, on the west by Bemmagawadeniya sold by Crown to J. L. Don Elias (T.P. 166,740).

କିମ୍ବା 26.

0 $\frac{4}{4-12}$ සිනියම්පතුවේ අඩුවූ :—

விதிக்குறிப்பு.	ஒவியெடு நம்.	விதிக்குறிப்பு.
9 ...	ஓவியெடு கோவை	0 3 18


මිට මාසිම්—දෙහුරට ආණ්ඩුව විසින් ජේ. ඇල්. දෙනෑ එල්ලියස්ට් විකුණුපු බැම්මගාට, මදනීයද (T. P. 166,740); තුළෙන්මුරට හේටාතුන්නේන්හේ දෙනෑ එන්ඩ්ලිස් සහ තවත් අයවලින් එසින් අසින් විසිකම් කියන බැම්මගාට, දෙනීයද; දෙහුරට හේටාතුන්නේන්හේගේ දෙනෑ එන්ඩ්ලිස් සහ තවත් අයවලින් එසින් අසින් විසිකම් කියන බැම්මගාට, දෙනීයද; බස්නාඉරට ආණ්ඩුව විසින් ජේ. ඇල්. දෙනෑ එල්ලියස්ට් විකුණුපු බැම්මගාට, මදනීයද (T. P. 166,740).

(1) $\frac{14}{4-12}$ ம் அளவுக்கடதாசியில்

ପିଲାଙ୍କ ଲକ୍ଷ୍ମୀ ୨୬

தண்டி:	காணிபின்து பெயர்.	விசாலம்.
9 ...	பெம்மேகாட்டில்	அ. அ. பு.

எல்லை, வடக்கு-ஜெ. எல். தொன் எவியசுக்கு அரசாட்சியரால் விற்கப்பட்டிருக்கும் பெம்மகாவாதனிய (T. P. 166,740); தீழக்கு-ஹேவாதன்னேகே தொன் எந்திரிக்ம் சிலபோர்களும் உரித்தபேசும் பெம்மகாவாதனிய; தெற்கு-ஹேவாதன்னேகே தொன் எந்திரிக்ம் சிலபோர்களும் உரித்தபேசும் பெம்மகாவாதனிய; மேற்கு-ஜெ. எல். தொன் எவியசுக்கு அரசாட்சியரால் விற்கப்பட்டிருக்கும் பெம்மகாவாதனிய (T. P. 166,740).



Scale of 8 Chains to an Inch.

Situation : Banagala village in Palle pattu of Morowak korale.

Preliminary plan 26.

Lot.	Name of Land.	Extent.	A. R. P.	
			Sheet O	$\frac{14}{4,12}$
9	Bemmagodella	0 2 18		

Surveyor-General's Office,
Colombo, November 30, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

V.
Preliminary plan 26.

Lot.	Name of Land.	Extent.	A. R. P.	
			Sheet O	$\frac{14}{5,13}$
106	Mahagalagodella	3 1 24		

on sheet O $\frac{14}{5,13}$, and bounded as follows : on the north by Doleliyadda belonging to Banagala Sumana Unnanse ; on the east by the footpath ; on the south by Migahawatta belonging to S. Don Juwanis and others, Munela Hinela belonging to J. L. Don Elias and others ; on the west by the Radadola.

O $\frac{14}{5,13}$ සිනියම්පතුවේ අඩංගු :— සිනියම 26.


තීමකවිවිය.	ඉඩමේ නම.	ව්‍යිහාරම.
106	මහගලගොඩලා	අ. රු. ප.

මෙම මාසිම්—දැනුට බාහායලු පුමෙනුලන්කා, තිස්සේට අසිනි දැඟලේලියදිදි ; තැබෙනු ලැබුව අසිනි මිගහවට්තියාදි, පේ. දෙනු එම් යෙහි යෙහි පෙන්වනු ලබන් අසිනි මුලුන් සිස්සැලිද ; බස්නා ඉරට රදුදෙලද.

O $\frac{14}{5,13}$ ම් ප්‍රාවුෂ කොට්ඨාසියිල

ත්‍රේ. ත්‍රේ.	ප්‍රාවුෂ පෙයර්.	විශාලම්.
106	මරකලදකාඛලා	ර. මා. පු.

ස්ථානී, වූත්-කු-පානුකළ ආමණ උන්නු සොංකොය තොලොනියත්ත ; තියුක්-ලා-අභ්‍යාකාත ; තෙත්-කු-ස්ථානී ස්වාධීකම් සිලපෝර්කනුකුමුනු මිකාවත්ත, ජූ. එල්. තොන් ගැඩියකම් සිලපෝර්කනුකුමුනු මුනු මුළුනොදුහින්නා ; මෙර්-කු-තාතොනා.



Scale of 8 Chains to an Inch.

Preliminary plan 26.

Situation : Banagala village in Palle pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
106	Mahagalavodella	..	3	1 24

Sheet 0 $\frac{14}{5-13}$

**Surveyor-General's Office,
Colombo, November 30, 1900.**

S. J. C. More,
for Surveyor-General.

三

Preliminary plan 26.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
44a	Nawalahenedeniya	0 0 10
45	Nawalahenegodella	1 0 5
48	Do.	4 2 10
46	Kirimet iwalagawagodella	0 2 15
47	Horaketiyadeniya	0 1 0
				6 2 0

on sheet O $\frac{14}{5, 13}$, and bounded as follows : on the north by Horaketiyyadeniya sold by Crown to J. L. Don Eliyas and others (T. P. 153,328); on the east by Nawalehenakumbura belonging to J. L. Don Eliyas and others; on the south by Nawalehenakumbura belonging to J. L. Don Eliyas and others, Horaketiyyawatta belonging to P. Balahami and others, Kirmetiwala-gawawatta claimed by ditto; on the west by Bata-atedola, Nawalehena claimed by H. Dowan.

କିନ୍ତୁ ୨୬.

$0 \frac{14}{5, 13}$ සිනියලිපතුවේ අඩංගුව :—

வித்தவரிய.		ஒவ்வொ நடி.	வித்தரம்.
அ. ரூ. ப.			
44	...	நுவிலக்கீனி எட்டிய	0 0 10
45	...	நுவிலக்கீனி கொவைல்லை	1 0 5
48	...	ஏது	4 2 10
46	...	கிர்மிகிலக்காவு கொவைல்லை	0 2 15
47	...	கொரங்கை எட்டிய	0 1 0
			6 2 0


මිට ම,සිම්—ලුහුරට ආණ්ඩුව විසින් ගේ. ඇල්. දෙශ එලියස්ට් සහ තවත් ආයවලීන්ට තිබු නාසු හෝරකුරියා දෙනීයද (T. P. 153,828); බැගෙනුවට ගේ. ඇල්. දෙශ එලියස්ට් සහ තවත් අයවලීන්ට අයිති නාවලේ හේතුන් කුම්රද; දතුන්ට ගේ. ඇල්. දෙශ එලියස්ට් සහ තවත් අයවලීන්ට අයිති නාවලේ හේතුන් කුම්රද; ඒ, බාලපාමට සහ තවත් අයවලීන්ට අයිති නාවලේ හේතුන් කුම්රද; වන්නද එම අයවලේ විසින් අයිතිව, සිකම් කියන කිරීමේ රිවුලාව, වන්නද; බස්නාඉරට බව අන්තේ දෙලද එවි. දෙවන් විසින් අයිතිව, සිකම් කියන නාවලේ හේතු.

O $\frac{14}{5, 13}$ என்னுக் கடதாசியில்

പ്രിംഡ് റിലക്കച്ച 26.

துண்டு.	காணிமின்து டெட்டர்.	விசாலம்.
		ம. ரூ. பை.
44a	காவலேகேனேதனிய	0 0 10
45	காவலேகேனேகாட்டல்	1 0 5
48	இடி	4 2 10
46	சிறிமெட்டிவல்காவாகாட்டல்	0 2 15
47	தொற்கட்டயதனிய	0 1 0
		6 2 0

எல்லை, வடக்கு-ஜே. எல். தொன் எலியசும் சிலபேர்களுக்குமுடைய ஹூறாதிக்டடியதனிய (T. P. 153,828); கிழக்கு-ஜே. எல். தொன் எலியசும் சிலபேர்களுக்குமுடைய நாவலேகேனேகும்புர; தெற்கு-ஜே. எல். தொன் எலியசும் சிலபேர்களுக்குமுடைய நாவலேகேனேகும்புர, பி. பாலகாமியும் சிலபேர்களுக்குமுடைய ஹூறாதிக்டடியேவதத, மேற்கூரால்லயவர்கள் உரித்தபேசும் கிறிமெட்டிவல்காவாவதத; மேற்கு-வட்டாற் தேதாலை, எச். தொவன் உரித்தபேசும் நாவலேகேன்.



Scale of 8 Chains to an Inch.

Preliminary plan 26.

Situation : Banagala village in Palle pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
44a	Nawalahenadeniya	0 0 10
45	Nawalahenagodella	1 0 5
48	Do.	4 2 10
46	Kirimetiwilagodella	0 2 15
47	Horaketiyaneyya	0 1 0
			<u>6 2 0</u>	

Sheet O $\frac{14}{5, 13}$

Surveyor-General's Office,
Colombo, November 30, 1900.

S. J. C. MORE,
for Surveyor-General.